



ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය
இலங்கை அபிவிருத்தி நிர்வாக நிறுவகம்
SRI LANKA INSTITUTE OF DEVELOPMENT ADMINISTRATION



**ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන් සඳහා වන පළමුවන කාර්යක්ෂමතා
කඩඉම් පරීක්ෂණය 2019(II)**

කාලය: පැය 03

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය හා පරිපාලන නීතිය (01-I)

විභාග අංකය
Index No / சுட்டெண்

- ප්‍රශ්න පහකට පමණක් පිළිතුරු ලියන්න.
- එක් ප්‍රශ්නයකට ලකුණු 20 බැගින් මුළු ලකුණු 100.

1. සියලු තැනැත්තන්ගේ “මූලික අයිතිවාසිකම්” ආරක්ෂා කිරීම සඳහා 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පුළුල් ලෙස විධිවිධාන සලසා ඇති අතර, අධිකරණය විසින් එකී විධිවිධාන පුළුල් ලෙස අර්ථනිරූපනය කරමින් මූලික අයිතිවාසිකම් පිළිබඳ නීතිය ශක්තිමත් කර ඇත. ඔබ එකඟ වන්නේද? 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන සහ මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දු ඇසුරින් සාකච්ඡා කරන්න. (ලකුණු 20)
2. පරිපාලන නීතියේ සඳහන් වන බලාතික්‍රමණ රීතිය (Doctrine of Ultra Vires) යනුවෙන් කුමක් අදහස් වන්නේ ද යන්න සහ එම රීතිය යටතේ අධිකරණයට පරිපාලන ක්‍රියාවන් ප්‍රශ්න කළ හැකි අවස්ථා පිළිබඳව පැහැදිලි කරන්න. (ලකුණු 20)
3. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට වරින් වර සිදු කරන ලද සංශෝධනවලට ද අවධානය යොමු කරමින් රාජ්‍ය සේවය සහ රජයේ නිලධාරීන් සම්බන්ධව 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සලසා ඇති විධිවිධාන පිළිබඳව විග්‍රහයක යෙදෙන්න. (ලකුණු 20)
4. i. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය තුළ අධිකරණයේ ස්වාධීනත්වය (Independence of the Judiciary) යනුවෙන් කුමක් අදහස් වන්නේ ද යන්න කෙටියෙන් පැහැදිලි කරන්න. (ලකුණු 05)
ii. අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සලසා ඇති විධිවිධානවල ප්‍රමාණාත්මකභාවය පිළිබඳව සාකච්ඡා කරන්න. (ලකුණු 15)
5. පරිපාලන අධිකාරයන් විසින් සිය කටයුතු කිරීමේදී “ස්වභාවික යුක්ති මූලධර්ම (Principles of Natural Justice)” අනුගමනය කිරීමේ අවශ්‍යතාවය පරිපාලන නීතියේදී අවධාරණය කර ඇත. ස්වභාවික යුක්ති මූලධර්ම ආරක්ෂා කිරීම සඳහා පරිපාලන අධිකාරයන් විසින් කටයුතු කළයුතු ආකාරය පැහැදිලි කරන්න. (ලකුණු 20)

6. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් දක්වා ඇති රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවීමේ මූලධර්ම සහ මූලික යුතුකම් කවරේද යන්න පැහැදිලි කරන්න. (ලකුණු 20)

7. පහත සඳහන් මාතෘකා අතරින් හතරක් (04) පිළිබඳව කෙටි සටහන් ලියන්න.

- i. විධායක ජනාධිපතිවරයා සතු බලතල
- ii. ශ්‍රී ලංකා ජනරජයේ අභියාචනාධිකරණයේ අධිකරණ බලය
- iii. පරමාධිකාරී රීට් ආඥා (Prerogative Writs)
- iv. ප්‍රකාශ විනිශ්චය හෙවත් ප්‍රකාශනීය නියෝගය (Declaratory Order)
- v. පළාත් සභා ක්‍රමය

(ලකුණු 5X4 = 20)
